

# Hijiri Calendar- හිජිරි දිනදර්ශනය



## හිජිරි දින දර්ශනය (ඉස්ලාමීය දිනර්ශනය)

ඉස්ලාමීය දිනර්ශනය යනු රාමධාන් වැනි ආගමික සිද්ධීන් නිරීක්ෂණය කිරීමට නිශ්චිත දින හඳුනා ගැනීමටත්, හජ් උත්සවයටත්, වෛකල්පිත උපවාසයන්හි දින හඳුනා ගැනීමටත් හා වෙනත් නිවාඩු දින සැමරීම සඳහා මුස්ලිම්වරුන් භාවිතා කරන ආගමික දින දර්ශනයයි.

ග්‍රෙගරියන් කැලැන්ඩරයට සමගාමීව මෙම හිජිරි දිනදර්ශනය මුස්ලිම් අය බහුතරව සිටින (සෞදි අරාබියාව වැනි) රටවල තම මූලික දින දර්ශනය ලෙසද භාවිතා කරයි.

එය මාස 12 කින් සමන්විත වන අතර, සෑම මාසයකම දින 29 හෝ 30 ක් සහිත වේ.

මුලුමනින් ම එය දින 354 හෝ 355 ක් ඇත.

සඳෙහි නිරීක්ෂණය ආරම්භ වන දිනය පදනම් කරගෙන මාසයන් හි ආරම්භය නිර්ණය කරනු ඇත.

එනිසා අනාගතයෙහි දින දර්ශනය වීම නිශ්චිත කර කීම දුෂ්කර වේ.

ඉස්ලාමයට හා අරාබි සමාජයේ ඇතැම් කාරනා පදනම් කරගෙන මාසයන් නම් කර ඇත.

මාස හතරක් පාරිශුද්ධ යයි සලකනු ලබන අතර, මෙම මාස තුළ සටන් ආරම්භ කිරීම තහනම් වේ.

(කුරානයෙහි 9 :36 වගන්තියෙහි එය සඳහන් වේ).

මොහම්මද් (සල්ලල්ලාහු අලෙහිවසල්ලම්) තුමා තම උපන් ප්‍රදේශය වූ මක්කාව අතැහැර මදීනාව දක්වා හිජ්රා (සංක්‍රමණය) කල කාරනාව පදනම් කරගෙන මොහම්මද් (සල්) තුමාගේ අභාවයෙන් පසු ඔමර් (රලි) තුමාගේ කාලයෙහි එය හිජිරි දින දර්ශනය යන නමින් ආරම්භ කෙරිණ.

# නිජිර දිනදර්ශනයෙහි මාස 12

مُحَرَّم	1. Muharram	1. මුහර්රම්	පාරිශුද්ධ මාස
صَفَر	2. Safar	2. සෆර්	
رَبِيعُ الْأَوَّل	3. Rabi al awwal	3. රබී අල් අව්වල්	
رَبِيعُ الثَّانِي	4. Rabi al thani	4. රබී අල් තානී	
جَمَادِي الْأَوَّل	5. Jumadi al awwal	5. ජුමාදි අල් අව්වල්	
جَمَادِي الثَّانِي	6. Jumadi al thani	6. ජුමාදි අල් තානී	
رَجَب	7. Rajab	7. රජබ්	පාරිශුද්ධ මාස
شَعْبَانَ	8. Shaaban	8. ශාබාන්	
رَمَضَانَ	9. Ramadhan	9. රාමධාන්	
شَوَّال	10. Shawwal	10. ශව්වාල්	
ذُو الْقَعْدَةِ.	11. Dhu al Qaada	11. දුල් කාදත්	පාරිශුද්ධ මාස
ذُو الْحِجَّة	12. Dhu al hijjah	12. දුල් නිජ්ජත්	පාරිශුද්ධ මාස

## මුස්ලිම් වරයෙකුට හමුවන විශේෂ අවස්ථා.

දෛනිකව :- අනිවාර්ය වූ පස් වේල් සලාතයන්,  
අනිවාර්ය නොවන (සුන්නත් සලාතයන්) - එනම්,  
අනිවාර්ය සලාතයන්ට සමගාමීව ඇති සුන්නත් සලාතයන් සහ,  
රාත්‍රී නැමදුම් (තහජ්ජත් සහ විතර් සලාතය)

සතියක් තුළ :- සිකුරාදා දින ජුම්මා සලාතයට සහභාගී වීම (පිරිමි අයට විශේෂිතය)  
සඳුදා සහ බ්‍රහස්පතින්දා සුන්නත් උපවාස වල නියැලීම

මාසයක් තුළ :- හිජිරි කැලැන්ඩරයට අනුව 13, 14, 15 යන දිනවල සුන්නත් උපවාස වල නියැලීම.

වසරක් තුළ :- මොහර්රම් මස 9, 10 ආශුරා දින ට අදාළ උපවාසයෙහි යෙදීම,  
රමදාන් මස උපවාසයෙහි නියැලීම,  
එම මස අවසන් දින 10 යෙහි සෞභාග්‍යය උදා කර ගැනීම,  
ලෙලතුල් කදර් නම් රාත්‍රියෙහි සෞභාග්‍යය උදා කර ගැනීම,  
දුල් හිජ්ජ් මස 9 වන දින (අරෆත් දින) උපවාසයේ නියැලීම.  
එම මසම හජ්ජ් අවුරුදු (රිද් අල් අද්හා) සැමරීම,  
වසරක්ම තුළ ඇති පාරිශුද්ධ මාස හතර තුළ අල්ලාහ් සහ නබි (සල්)  
තුමාගේ උපදෙස් වලට අනුව හැසිරීම.

ජීවිත කාලය තුළ :- **(හැකි අය) එක් වරක් වත් හජ් වන්දනාවෙහි නිරත වීම.** උම්රා වන්දනාව ඉටු කිරීම,  
කාබතුල්ලාවෙහි තවාල් කිරීම, නබි තුමාගේ මස්ජිදය, මස්ජිද් අල් අශ්කා වැනි ස්ථාන වල සංචාරය, වසරක්  
තුළ හමුවන විශේෂ සුන්නත් සලාවල නියැලීම, ජනාසා සලාත් ආදියට සහභාගී වීම, සහ හැකි හැම විටකම  
ඉස්ලාමීය උගන්වීම් වලට අනුව ජීවත් වීමට වගබලා ගැනීම.

මේ සියලුම කටයුතු හරහා අධික ලෙස කුසල් රැස්කරගත හැකිය.